



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30෧ ජනාධිපති මාවතල කොළඹ 01෧ ශ්‍රී ලංකාව
 දුරකථන අංක : 2477424, 2477423, 2477418
 ෆැක්ස් : 2346257, 2477739
 ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය : www.cbsl.gov.lk

ප්‍රවෘත්ති නිවේදනය

නිකුත් කළේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව
දිනය 24.06.2019

ශ්‍රී ලංකාව තම ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම සමග එක්ව ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීම තුලින් රට තුළ ගෙවීම් ඉතිහාසයෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් මෙහෙයවනු ලබන අතර එය ජාත්‍යන්තර ගෙවීම් කාඩ්පත් මෙහෙයුම් සමාගමක් වන ජපානයෙහි ජේසීබී ඉන්ටර්නැෂනල් (JCB International) ආයතනය සමග සම්බන්ධ වී කටයුතු කරනු ලබයි. ආරම්භයේදී මෙම කාඩ්පත් ක්‍රමය යටතේ හර කාඩ්පතක් නිකුත් කරනු ඇත. මෙයට අමතරව, ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය යටතේ නිකුත් කරනු ලබන කාඩ්පත් වලින් මුදල් ආපසු ගැනීම් සඳහා ලංකාපේ (LankaPay) ජාලය සමග සම්බන්ධව රටපුරා ක්‍රියාත්මක වන 4,800 කට අධික ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් කල හැක.

ප්‍රථම වතාවට ලංකාපේ - ජේසීබී (LankaPay – JCB) හර කාඩ්පත නිකුත් කිරීම එම්සීබී (MCB) බැංකුව විසින් සිදුකරන ලද අතර වෙළඳපල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි මූල්‍ය අත්පත්කරුවන් වන කාර්ගිල්ස් බැංකුව සහ කොමර්ෂල් බැංකුව හරහා සජීවී ගෙවීම් කටයුතු ආරම්භ කරන ලදී. සෙලාන් බැංකුව ද වාණිජමය නොවන පදනමක් මත විකුණුමපල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය සමග සම්බන්ධ වනු ඇත. එම්සීබී බැංකුව විසින් ලංකාපේ ජේසීබී හර කාඩ්පත් නිකුත් කර ඇති ගනුදෙනුකරුවන්ට ඉහත බැංකු විසින් ක්‍රියාත්මක කරනු ලබන සියළු විකුණුම්පල ගෙවීම් යන්ත්‍රවල තම කාඩ්පත් භාවිතා කල හැකි වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මග පෙන්වීම යටතේ ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් 2017 වසරේදී මුල පුරන ලද ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය මගින් රටෙහි ගෙවීම් යටිතල පහසුකම් වල වඩාත් ස්වාධීනත්වයක් ලබා ගැනීම සහ දේශීය මුදල් ගනුදෙනු වලදී සේවා ගාස්තු ලෙස ගෙවනු ලබන විදේශ විනිමය අවම කර ගැනීමත් අපේක්ෂා කෙරේ. ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමයෙහි මූලික පරමාර්ථයක් වන්නේ මූල්‍ය අන්තර්ගතභාවය ඇති කිරීමයි. ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය ආරම්භ කිරීමත් සමග නම ගනුදෙනුකරුවන් වෙත අවම පිරිවැයක් යටතේ කාඩ්පත් මත පදනම් කරගත් ගෙවීම් ක්‍රමවේද හඳුන්වා දීමට මූල්‍ය ආයතන වලට හැකි වේ. ඒ අනුව රටතුල මුදල් පදනම් කරගත් ගෙවීම් වැඩි වශයෙන් සිදු කරන විධිමත් මූල්‍ය අංශයට ප්‍රවිශ්ඨ වී නොමැති කොටස් සඳහා පහසුකම් සලසන මූල්‍ය ආයතන වල ගනුදෙනුකරුවන් හට ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය යටතේ ඉදිරිපත් කරන කාඩ්පත් මත පදනම් වූ ක්‍රමවේද වලින් වාසි අත්පත්කර ගත හැකි අතර ගෙවීම් තාක්ෂණයෙහි ප්‍රගතිය තුලින් ඇතිවන ප්‍රතිලාභ වලින් ප්‍රයෝජන ගැනීමේ හැකියාවද ලබා දේ.

ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය දියත් කිරීමේ සුවිශේෂී කරුණක් වන්නේ, ශ්‍රී ලංකාව දේශීයව සහ ජාත්‍යන්තරව පිළිගනු ලබන, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිකුත් කරන ලද ගෙවීම් කාඩ්පතක් සමග සම්බන්ධ වී කටයුතු කිරීමට හැකි වීමයි. ඊඑම්වී (EMV) තාක්ෂණයෙන් බලගැන්වුණු චිප් තාක්ෂණය සහිත කාඩ්පත් (chipcard) වර්තමානයේ ගෙවීම් කාඩ්පත් සඳහා පවතින සියළු ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත වේ. ලංකාපේ කාඩ්පත් වල දේශීය මුදල් ගනුදෙනු හුවමාරු කිරීම ලංකාපේ ජාතික ගෙවීම් ජාලය හරහා දේශීයව සිදු කරනු ලබන අතර විදේශ මුදල් ගනුදෙනු ජේසීබී ඉන්ටර්නැෂනල් ස්විට්ස් හරහා හුවමාරු කරනු ඇත.

ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමයෙහි දෙවන පියවර ලෙස LankaPay 2 in 1 කාඩ්පත හඳුන්වාදෙනු ලැබේ. මෙම කාඩ්පත සම්පතස්ථ සන්නිවේදනය තාක්ෂණය (NFC) සහිත චිප් ක්‍රමවේදය (Chip based) මත පදනම් වන අතර පොදු ප්‍රවාහනය ඇතුළුව අනෙකුත් සුළු පරිමාන ගෙවීම් සඳහා සුදුසු අතිරේක අගය-රාශිගත කාඩ්පතක ක්‍රියාකාරීත්වයෙන්ද සමන්විතවේ. එමෙන්ම, ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය යටතේ ණය කාඩ්පතක් නිකුත් කිරීම මෙන්ම විද්‍යුත් වාණිජ ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමටද අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේ, මූල්‍ය අන්තර්ගතභාවය ඇති කිරීම සහ අවම පිරිවැය නිසා ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන් හට අප්‍රමාණ වාසි අත්පත්කර දෙන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමයක් ආරම්භ කිරීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අවස්ථාවක් බවයි. මහ බැංකු අධිපතිවරයා විසින් ලංකාපේ කාඩ්පත් නිකුත් කරන ප්‍රථම බැංකුව බවට එම් සී බී බැංකුව පත්වීම පිළිබඳව සිය සුභපැතුම් එක් කරන ලද අතර ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමවේදය යටතේ විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර හරහා සිදුවන ගනුදෙනු වලට පහසුකම් සැලසීම සඳහා විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය සමග සම්බන්ධ වූ කාර්ගිල්ස් බැංකුව,

කොමර්ෂල් බැංකුව සහ සෙලාන් බැංකුව වෙත සිය ස්තූතිය පුද කරන ලදී. එමෙන්ම, ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය සහ විකුණුම්පල ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සහ ජාතික ගෙවීම් යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා සිදු කරන ප්‍රධාන කායී භාරය පිළිබඳව ලංකාකේලියර් (පුද්ගලික) සමාගම වෙත ප්‍රශංසා කරන ලදී.

ලංකාකේලියර් (පුද්ගලික) සමාගමෙහි සභාපති අනිල් අමරසූරිය මහතා මෙම ක්‍රියාවලියෙහි වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ ගෙවීම් කාඩ්පත් කාර්මාන්තය තුළ ජාත්‍යන්තර කාඩ්පත් මෙහෙයුම්කරුවන් වඩාත් බලවත් වී ඇති බවත් සහ එහි ප්‍රතිඵලයක් ලෙස ගෙවීම් කාඩ්පත් මෙහෙයුම් කටයුතු සඳහා පහසුකම් සැලසීමට බැංකු සහ මූල්‍ය ආයතන වලට මෙම ආයතන මත රඳා සිටීමට සිදු වී ඇති බවත් සඳහන් කළේය. ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමය තුළින් මූල්‍ය ආයතන වලට අවම පිරිවැය ව්‍යුහයක් සැලසීම සඳහා දේශීය මුදල් ගනුදෙනු දේශීයව හුවමාරු කිරීම තුළින් මෙම තත්වය සමනය කරනු ඇත. සාර්ව දෘෂ්ටියකින් බලන කල ජාතික ගෙවීම් කාඩ්පත් ක්‍රමවේදය යටතේ දේශීය බැංකු අතර ගනුදෙනු ලංකාපේ ජාලය හරහා හුවමාරු කිරීම තුළින් විදේශ විනිමය ඉතිරියක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වේ. මෙම ජාතික කාර්යයේදී ප්‍රධාන කොටස්කරුවකු වීමට ලැබීම ගෞරවයක් ලෙස සලකන අතර, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දක්වන ලද සහයෝගය සහ අඛණ්ඩ මග පෙන්වීම අගය කොට සලකන බවත් ප්‍රකාශ කරන ලදී.

